

සොකරි කියන්නේ පත්තිනි දෙවිදුට ද?

ඒස්.එම්. විජ්‍යත බණ්ඩාර
නාට්‍ය හා රෝග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යාපනය, කැලෙනිය, කැලෙනිය.

ABSTRACT

ශ්‍රී ලංකාවේ ප්‍රවලිත ගැමී ආගම තුළ පත්තිනි දේව වන්දනය ප්‍රමුඛස්ථානයක් ගනී. සිලප්පදිකාරම් කාන්තියේ සඳහන් වන කණ්ඩා කොට්ඨාලන් ප්‍රවත්ත අනුව පත්තිනි දේව ඇදහිල්ල ඉන්දියානු ආභාසයෙන් ලංකාවට පැමිණියකි. ගජබා රජ ද්‍රව්‍ය සොලි පුරයෙන් ගෙන ආ පත්තිනි සලභි හා දොලොස්දහසක ද්‍රව්‍ය ජනතාවගේ පැමිණීමත් සමග මේ පත්තිනි ඇදහිල්ල ලංකාවේ ප්‍රකට බු බව පිළිගැනේ. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ ජනතාව අතර උච්චරට, පහතරට, සබරගමු වශයෙන් ප්‍රාදේශීය හේදයකින් තොරව පුදු ලබන පත්තිනි දෙවගතන සුළුකත්වයට, සොජාගායට, පතිච්චතාවට අධිපති දේවතාවිය සි. බොහෝ යාත්‍රකරුමයන්හි මූල්‍ය වශයෙන් හෝ වත්තව පුදු ලබන ඇය වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා දෙවොල් විශාල සංඛ්‍යාවක් ගොඩනැගි ඇත. මුළු ගාන්තිකරුම, දේව දාන, ක්‍රිඩා, පෙරහැර හා සොකරි නැවීම වැනි කරුමයන්වල දී ඇය මූලික ව පුදු ලබයි.

උච්චරට පුදේශයේ සොකරි ගැමී නාට්‍ය පත්තිනි දෙවියන් උදෙසා බාර ඔප්පු කිරීමක් වශයෙන් සිදු කරන්නකි. මෙහි දී පැන නගින ගැටුවුව වන්නේ පතිච්චතා බලයෙන් තම ස්වාමියා උත්ථානයට ගත් පත්තිනිය සොකරියට සමාන කිරීම සි. මෙහි ගාන්තිකරුම, දේව දාන, ක්‍රිඩා, පෙරහැර හා සොකරි නැවීම වැනි කරුමයන්වල දී ඇය මූලික ව පුදු ලබයි.

ගුරුවා කියන්නේ පාලග කුමරුට
සොකරි කියන්නේ පත්තිනි දෙවිදුට,
පරය කියන්නේ මිලයට ගත්තට
මෙතුන් දෙනා භට මෙලෙස කියන්නට.

වැනි සොකරි කවි මගින් ඒ බව පැහැදිලි වේ. සොකරිය තම ස්වාමියා හැර දා වෙදරාල සමග පැවති අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස දරුවකු පිළිසිදගත් ගැහැණියකි. පත්තිනි දේවිය යනු අනාචාරයේ යෝදුණු තම ස්වාමියා පතිච්ච විසින් මරණයට පත් කරනු ලැබූ පසු තම පතිච්චතා බලයෙන් නැවත ජ්වය ලබාගත් තැනැත්තියකි.

මෙහි දී මේ වරිත ද්‍රව්‍ය එක හා සමාන කොට සැලකීම ගැමී ආගමික විශ්වාසයන්ගේ පරස්පරතාවක් ලෙස හැගේ. මෙහි දී ඒ පිළිබඳ විමසීම අපේක්ෂා කෙරේ.